

ଓଡ଼ିଆ

09 වන වෙළුම - 01/02 කලාපය

ISSN 2279-2120

© ජාතික පුද්තකාල හා පුලේඛන සේවා මණ්ඩලය

ପ୍ରଦେଶକନ୍ୟା ଶିକ୍ଷୟ ପି.ଏମ. ଡିଲାଲ ଲିଙ୍ଗରଜନ ଦଶାପତ୍ର

ବିଲିନ୍. ଷ୍ଟନିଳ
ଅଧ୍ୟକ୍ଷଙ୍କ ତତ୍ତ୍ଵାଳ୍

සේනානි බණ්ඩාර අධ්‍යක්ෂ

සංස්කරණය
සජන්ති බෝපොටිය
ප්‍රකාශන නීලධාරී

සේදුපත් පරීක්ෂාව
සම්බා විද්‍යාසේකර

ପିଲ୍ଲାରୀଜ୍ଞମ ନିର୍ମାଣ / ପିଲ୍ଲା ଜୀଜ୍ଞମ
ପ୍ରେମ ଦ୍ୱାରା ଲାଗୁ
ନାହାର ଆଧିକ୍ସ (ପ୍ରଦିତ୍ତ) ଲିଖିତି

ප්‍රකාශනය

ප්‍රකාශන හා ගුන්ප සංවර්ධන අංශය
රාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
දාන ති 14, නිදහස් මාවත, කොළඹ 07.

රෝගීන්: 011-2687583, 011-2698847-248

ගැන්න: 011-2687583

විද්‍යාත් දිරිතාය: pub@mail.natlib.lk

බ්‍රී ලංකාව: www.natlib.lk

ମୁଦ୍ରଣ ତିଳ: ରୂ. 125.00

కల్పరాధికా ఉద్యమం

වෙත්පත් හා මුදල් ඇණවුම්:
සහාරති, ජාතික ප්‍රජ්‍යත්වාල හා
ප්‍රලේඛන සේවා මණ්ඩලය,
කමට යොමු කරන්න.

ପ୍ରକାଶକ:

ମୁଦ୍ରଣ ମିଳାର୍ଜ (ପ୍ରଦିଲା) ଲିମିଟେଡ଼

165 ගේවානම්පියතිස්ස මාවත, කොළඹ 10.

අමිතයේ සිට අද දක්වාම පෙරදිය සහ අපරිදිය රෙවල සාහිත්‍යය සහ දේශපාලනය අතර සම්පාදනයේ සාම්බන්ධතාවක් පැවිතිණි. පැවිති ප්‍රිකුයන් අතරින් විජිත මූල්‍ය ඇරුණුවෙක්ලේ, ජල්ලෝට් විජිත දේශපාලන අරාගනීකුවයේ සාහිත්‍යය පිළිබඳ විවිධ මත රඳ කළය. ආචාර්ය ඉංජිනේර අමුරදේකර සිය 'අඩුදිදිස්ස පුගයක්' කානිලෝදී පෙන්වා දෙන්නේ සාහිත්‍යය යුතු සමාජය පමණ අත්‍යන්තයෙන් බැඳුණු උසස් දේශපාලන සංචාරයක් බවයි. සිංහල සම්පාදන සමාජයක් තුළ දේශපාලන සංචාරයක් පවතින ටෙව් සාහිත්‍යය යුතු එස් සමාජය තුළ තිබෙන දේශපාලන සංචාරය මත එම සමාජය සිටින වුද්ධීමත්තන් සාහිත්‍යකරුවන් ඇතුළ පිරිස ගොඩනගන උසස් ජරවන් සංචාර බවත් එම කානිලෝදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

යටත් විරිත පාලන සමයන් සමඟ මෙරට රාජ්‍යානා කළ තිරිය
විජාතික බලවීග විසින් සිය දේශපාලන මතවාද හා දැක්ම ලේඛනයක
කිරීම සිදු කරන ලදී. නමුත් එට පෙර සිටම රාජ්‍යාණු හුමය තුළ ද තිරිය
රජවරු සිය දේශපාලන මතවාද සෙල ලිපි, ටැම ලිපි හා ප්‍රජ්‍යාකාල රාජ්‍ය
කුලින් ජනයන කිරීම සිදු කළහ. එසේම 15 වන හා 19 වන සියවිසේ දී
අපට හමුවන ප්‍රජ්‍යාකාල හුළ ද රාජ වර්ණනා ඇතුළට දේශපාලන
මතවාද ගැටුවී තිබේ.

ජනගුරුත්වය ද දේශපාලන මතවාද මෙන්ම දේශපාලන උපහාස ලක්ෂණ ප්‍රබලව පවතිනු දැකිය හැකිය. ඒ අතරින් ජනකතාවෙහි එන අන්දරෙහිට වරිතය තුළින් විධිව් ඉස්මතු වත්තන් පවතින පාලන සුම්ඩ් දුරටත්ව උපහාසයට ලක් කිරීමයි. බොහෝ විට පැරණි සමාජය තුළ ගැලීයා සාදුවට සම්බන්ධ වන කෝරල් මහත්ත්වය, අමුලුලාදිනි වැනි වරිත සොකරි සහ කෝලම් වැනි ජන නාටක මගින් උපහාසයට ලක් කරනු දැකිය හැකිය.

ତିନ୍ତ ରାଷ୍ଟ୍ରାବ୍ଦ ଶିଳ୍ପିଙ୍କ ମୁଲ୍ତ ଜୀବନେ କୌଣସି ପ୍ରଯତ୍ନିକିଲି ଏହା
ବାମପାଦୀ ଦେଶଭାଲନ କୁମାର ଶ୍ଵାମ ଆନ୍ତିକିଲା ନାବାଲିଙ୍କ ଲେଜନ୍ ହରାନ୍ତାଗରା
ଆନ୍ତି ପାରଲିମେନ୍ଟଙ୍କ କୁମାର, ତତ୍ତ୍ଵ କୁମାର, ଶିଳ୍ପିଙ୍କର କୁମାର ଯନ୍ମାନ୍ ମି
କୁଲୋକପାଦ୍ୟଙ୍କ ଲକ୍ଷ ହୋବିନ୍ତାରୁଣ୍ୟ ଜୀବିତାବଳକ ଦୂରିଯ ହୈଛି. ଠିକ୍ ମେଲ୍
କ୍ଷାଲ ଶିଳ୍ପାବ ଶ୍ଵାମ ଶିଳ୍ପିଙ୍କର ପ୍ଲଟିମଲ୍ ବିଷ୍ଣୁପାରାଯ, କର୍ଣ୍ଣ ଚଂଗତ ବିଷ୍ଣୁପାରା
ଆଜୁର ବିଷ୍ଣୁପାରା ଜମକାଲୀନ ପ୍ରିଦ୍ଵିତୀଙ୍କ ହା ଜୀବିତାବଳରଙ୍କେ
ପ୍ରିଲିଙ୍କନ୍ତିଲାଯଙ୍କ ପିତା ଦୈତ୍ୟଙ୍କ ବିଦ. ଗୁଣଧାର ଅମରଦେବକର, ବି.ବି.ପି. ଶୁଭିଲେ,
ପି.ବି. ଅଲ୍ଲିଙ୍କ ପେରେରା, ବୈନ୍ଦ୍ରିଜ ରଣରିର ବିନୀ କରିଙ୍କ ପିତା ଦେଶଭାଲନ
ଅନ୍ତର୍ଦ୍ଵାକ୍ରିମ ଲକ୍ଷାବ ଲେଖା ଜୀବିତାବଳ ପେଣ୍ଟଙ୍କୁ କର ଆନ୍ତି ଆକାଶର ଦୂରିଯ
ଜୀବିତ.

මෙම සාහිත්‍ය ගාහරයන්ට සමගාලීව සිනමාව තුළ ද සිනමාකරුවන් සිය දේශපාලන මතවාද සිය නිරමාණ තුළින් මතුකරලන්නට සමත්ව ඇත. මෙහිදී වම ඉවුරේ සිනමාකරුවන් ලෙස ප්‍රකට විසඳන්න මධ්‍යේදේකර, ධර්මදේන එතිරාර හා ධර්මසිර බණ්ඩාරනායක සමකාලීන සමාජ ගැටුපු කම නිරමාණ සඳහා විෂය තුර ගැනීමට රුචියක් දැක්වූ බව ලුවන්ගේ කෘතිවලින් පැහැදිලි වේයි.

මෙ සියලු කරුණු අනුව අතිකරේ සිට අද දක්වාම සාහිත්‍යකරුවන් හා සාහිත්‍ය ගානරයන් තුළින් විවිධ වූ දේශපාලන මතභායයන් මෙන්ම එම සාහිත්‍යාග තුළ දේශපාලන මූල්‍යාලුවරක්ද පවතින ආකාරය විද්‍යමාන වේ. එය ඉදිරියේදී එසේම සිදු වන බව රැඳ්වන සාක්ෂි උරපි.

අත්ටල

ජායේ කාවිකයන්ගේ දේශපාලන මූහුණුවර
මහාචාර්ය කේ.එන්.ඩී. ධරුමදාස

3

ශ්‍රී ලංකේය දේශපාලන සාම්බන්ධය
මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියාදාස

9

සමාජ ප්‍රව්‍යන්නා සහ සාම්බන්ධය - දේශධිර්මාලංකාරය පිළිබඳ විශ්‍යයක්
අච්චරිය උප්පෙරි නායකීය

13

ගොඩි සහ තෝල්දේතෝයි (ගොඩි තැපැල් නොකළ මිශ්‍ය)
මාලිනි ගොවීන්නගේ

18

කොළඹ ක්විත්සේ දේශපාලනය (සිංහල සාමාජික අරගලයට එවය සැපයු කොළඹ ක්විත්යේ)
පෙෂ්ටේ කරිකාචාර්ය හංසමාලා රිටිගහපොල

34

ජනකතාවලින් මතු වන දේශපාලන උපහාස
ගාමීනි කන්දෙපොල

41

නායිවාදය හා බිජාධු සැබෑ දේශපාලන මිතවාදය
කරිකාචාර්ය මංගල තිරිනි ද පැය්කුවල්

47

සපන්තු මහන්තා සහ යක්ෂයා - කෙටිකතාව

51

සිංහයේ උඩි ජායයි - කාචා

58

සිංහල හවිකතාවේ දේශපාලන හැමිකාව
සුරිත් ප්‍රසාග

59

රාමීලිලා ජන නාවකයේ දේශපාලන මූහුණුවර
කරිකාචාර්ය බිජාල්ටි.ව්‍ය්‍ම. අම්ලා දමයන්නි

63

විළියම් ගේක්ස්පියර්ගේ ප්‍රශ්නයක් සිසරි නාවකය සහ දේශපාලනය
මහිෂ දුක්ගන්තාරාල

70

පොතක විත


73

ප්‍රකාශන ආධාර විකාපෘතිය

75


ජලදාස

9 වෙනත 1 / 2 කළුපය 2019 ජනවාරි - ප්‍රති කළුපය



ජාතික ප්‍රස්තරය හා ප්‍රගේධන ශේවා මණ්ඩලය
තොසිය නුළැක ඇවண්වාක්කල් සේවකൾ සහා

National Library and Documentation Services Board



සිංහල භාෂා අරගලයට ඡ්‍යවය සිංහල කෙළඳ කවියෝ

යේ හිතුකරුවා සිය නිරමාණ සඳහා
පාදක කර ගන්නේ තමා වෙසෙන
සමාජයයි. එබැවින් තමාට විෂය වන සමාජයේ
ගැටුළු, උග්‍රතා, විෂමතා සාහිත්‍යකරුවා සිය
නිරමාණයට පාදක කර ගනී. අපේ සිංහල
සාහිත්‍ය වංශයේ වෙනස්ම කාල පරිවිෂේෂයක්
සලකුණු කරනුයේ කොළඹ කේත්ද කරගත් කාල
වකවානුවයි. දේශපාලන, ආර්ථික, සංස්කෘතික
මෙන්ම සමාජයේ වශයෙන් ගෙන බැලුවද
මෙම අවධිය අවශ්‍ය සාහිත්‍ය යුගවලින්
සපුරා වෙනස් වේ. මේ යුගයේ ප්‍රකට වූ
සාහිත්‍යාංගවලින් වඩාත් වැදගත් කමක්
උපුලන්නේ කවිය යි. අපේ කවියෝ එවක
පැවැති සමාජ වාතාවරණය හමුවේ සිය
කවිය අවියක් කොට ගත්තා. කොළඹ කවින්ට
විෂය වූ බොහෝ මාත්‍යකා අතර ඔවුන් වැඩි
අවධානයක් යොමු කළේ අධිරාජ්‍ය විරෝධී
සටනට පත්තරය ලබා දීමටයි. පියඅස
සිරිසේන, ආනන්ද රාජකරුණා, එස්. මහින්ද
හිමි, ජී.එච්. පෙරේරා ආදිහු එබදු කවි රචනා
කළ අය අතර ප්‍රමුඛයෙයා. එවක මෙරට

පාලනය කළ අධිරාජ්‍යවාදීන්ටත් ඔවුන් හා
පැහෙමින් ඊට අනුබල සැපයු දේශීය ධනපති
පංතියටත් එරෙහිව පරායින යුගයක ජ්‍යවත් වූ
ජාතියක් වශයෙන් ඔවුහු සිය කවිය මෙහෙය
වූහ. එබැවින් ඔවුන්ගේ කවිය ආවේගාත්මකය;
සාහසිකය; ප්‍රහාරාත්මක ය.

ලෝකයේ ජනවාර්ගික අරගලවල
ආරම්භය අධිරාජ්‍යවාදයේ ආරම්භය ලෙස
සැලකේ. අධිරාජ්‍යවාදීන් යටත් විෂ්ත පාලනයේදී
තම පාලනය පහසු කර ගනු වස් යටත් විෂ්ත
විවිධ ජන කොටස් හේද හින්න කිරීමේ
ක්‍රමවේදය උපයෝගී කර ගැනීම මෙහි
මූලාරම්භය විය.¹ දහ අට වැනි සහ දහ තව
වැනි සියවස්වලදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය
රටවල් විසින් දියත් කරන ලද අධිරාජ්‍යවාදී
රාජ්‍ය සංකල්පයට ලංකාව ඇතුළ බොහෝ
ආසියාතික හා අප්‍රිකානු රටවල්වලට නතු වීමට
සිදු විය. මෙම පසුවීම යටතේ සිදු වූ බොහෝ
සංකීරණ හා කරකු ක්‍රියාවලිය අතර දේශීය
සංස්කෘතිය පහත් කොට සැලකීමද දැකිය හැකි
විය. මෙය ස්වදේශීකයන්ගේ ජාත්‍යාලය ඉස්මණු



විමට වෙසසින් ම බලපෑ හේතුවක් විය. යටත් විජේතා සමය තුළ ඉන්දියාවෙහි ගොඩ නැගුණු බුද්ධීමය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේද ප්‍රබල ලෙස ව්‍යාප්ත වූයේය. එහි දී හාරතීය ඉතිහාසයෙන්, දාරුණිකයන්, ප්‍රබන්ධකරුවන්, කවියන් මෙන්ම ප්‍රවිත්පත් හා සගරා සංස්කාරකවරුන්ද මෙම ව්‍යාපාරයට සිය දායකත්වය ලබා දුන්නේය.² එබැවින් මෙම ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ උත්ප්‍රේරණය ඉන්දිය නිදහස් අරගලයටද මහත්සේ බලපෑවේය. එබදුම ලක්ෂණවලින් හෙබි ජාතික ව්‍යාපාරයක් ඒ වකවානුවේ ශ්‍රී ලංකාවේද පහළ වූ අතර රට පදනම සැකසුවන් අතර ප්‍රබන්ධ කතාකරුවන්, කවින්, වින්තකයන් සේම ප්‍රවත්පත් හා සගරා කතුවරුද වූහ. සැබැවින්ම නිදහස් ශ්‍රී ලංකාවේ හෙවත් පශ්චාත් යටත් විජේතා ශ්‍රී ලංකා රාජ්‍යය බිහි වූයේම තියුණු ජාතික අර්ථදායක දේශපාලන තිශ්‍රීගෙය නිර්මාණය කරමිනි.³

කොළඹ යුගයේ පළමු අවධිය නියෝජනය කළ කවින් සිය දායකත්වය ලබා දුන්නේ නිදහස් සටනටයි. එහෙත් ඉන් අනතුරුව එළඹි යුගය නියෝජනය කළ කවින්ට නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටුල කෙරෙහි පැහැදිලිවම මැදිහත් වීමට සිදු විය. එහිදී වඩාත් පෙරමුණ ගන්නේ කොළඹ යුගයේ මෙවැනි අවධිය නියෝජනය කළ කවී සගරායි.

එ අතර මෙරට පාලන තන්තුයේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට මාර්ගය සකසා දුන් ප්‍රබලතම ගැටුලුව වූයේ සිංහල හාජාව පිළිබඳ ප්‍රය්නයයි. ඒ වනාහි කෙමෙන් කෙමෙන් උද්ගතව ආ ජාතික අවශ්‍යතාවක කුටපාජ්‍යතිය විය. 1932 මාර්තු මස 9 වැනි දින පි.කේ.චං. පෙරේරා මහතා ඉල්ලා සිටියේ 'රාජ්‍ය මන්ත්‍රණ සහාවේ විවාදයක දී මන්ත්‍රීවරයකුට සිංහලෙන් හේ දෙමළෙන් කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි' යන යෝජනාවයි. එහෙත් එය සාර්ථක වූයේ නැත. නැවතත් පිළිපි ගුණවර්ධන මහතා 1936 දී 'මෙරට නාගරික හා පොලිස් උසාවිවල නඩු විභාග කිරීම ස්වභාෂාවෙන් සිදු කළ යුතුය' යන යෝජනාව කළ අතර එය වැඩි ජන්දයෙන් සම්මත විය.

එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. නැවතත් ස්වභාෂා ප්‍රය්නය කරලියට ගෙන එන්නේ 1942දී කැලණියේ මන්ත්‍රීවරයෙකු වූ ජේ.ආර. ජයවර්ධන මහතාය. ඒ වනාහි "මන්ත්‍රණ සහාවේ සියලු කටයුතු සිංහලෙන් කළ හැකි වන පරිදී ව්‍යවස්ථා පැනවිය යුතුය. සියලු පාසල්වල ඉගැන්වීම සිංහලෙන් කළ යුතුය. අනෙක් හාජාවත්ගෙන් ලියැවී ඇති වටිනා පොත් සිංහලට පරිවර්තනය කිරීම සඳහා කොමිෂන් සහාවක් පත් කළ යුතුය" යන යෝජනායි. මේ පිළිබඳ පැවැත්වූ විවාදයෙන් අනතුරුව එය සම්මත වූයේ 'දෙමළද සිංහලු

මෙන්ම රාජ්‍ය හාජාව විය යුතුයි' යන අතුරු යොජනාවද සමගයි. මෙසේ ඇති වූ සිංහල දෙමළ හාජා ප්‍රශ්නය, පැවති පාලන තනතුය දෙමළ කිරීමටද උපස්ථම්භක විය. සිංහල වෙනස් කිරීමටද උපස්ථම්භක විය. සිංහල කවියෝ මේ ගැටුලුවේදී පෙරමුණ ගත්තේ. 'මී වයු' කවි සගරාවේ සම්පාදක ජෝන් රාජ්‍යස කවියා මෙකි කවි සටනෙහි පුරෝගාමියෙකු විය.

'අපටයි අපේ රට බස ජාතිය බාර දෙමළට දමන්නේ ඇයි මේ හැටි පෝර තවමත් නො පෙනුණේ යා යුතු, අඩි පාර නායකයින්ගේ මොළවල පිරිලද තාර'⁴

තම ජාතියට ආගමට වින කළ පිරිසක් මේ රට සිටින හෙයින් ඔවුන්ගෙන් ගැලී රජයේ හාජාව සිංහල හාජාව කරන තුරු සිංහල කවින්ට නිසි ස්ථානය ලබාගත නොහැකි බව කවියාගේ අදහස වී ඇත.

සමයට - ජාතියට කළ හැකි විපත කෙරු පිරිසක් මේ රටේ ඇත උන් අලි ම නොරු මවිබස අපේ - රජයේ බස කරන තුරු සිංහල කවින් නිසි තැන ලැබේ ගැනු ම බොරු⁵

'කිසියම් ජාතියක මව හාජාව අධ්‍යාපනයෙහිලා නො වැදගත් තනත්වයකට පත්කිරීම යනු ජාතික සංස්කෘතිය නොසලකා හැරීමට අනුබල දීමති. එක් ජාතියකට තවත් ජාතියක් වෙත ස්වදීය සංස්කෘතිය ආරෝපණය කළ හැකි ප්‍රබලම උපකරණය වන්නේ හාජාවයි. හාජාව මුල්කරගෙන ඒ හාජාව පරිහරණය කරන පුද්ගලයන් වෙත ඒ හාජාවට අයන් සංස්කෘතිය ද ඉතා පහසුවෙන් ස්ථාපිත කළ හැකිය" යන්න සමාජ නිරික්ෂකයින් පෙන්වාදී තිබේ.⁶ නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුව තුළදී වුව සිංහල හාජාවෙන් කතා කිරීම තහනම් විය. ඒ හේතුවෙන් ස්වදීය හාජාවෙන් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට අවසර ඉල්ලා සටන් කිරීමටද ස්වදීකියන්ට සිදු විය.⁷ මේ සඳහා ගාමක බලවේගය සකසා දුන්නේ කවි සගරාය.

'මවිබස අපි නගමු' කියනා කපටි රුල
හිලගෙන සිටිනු ඇත ඉංග්‍රීසි කොහිල අල
එකම තමා රට නැතිවෙන තැනට මුල
උපමා කරමු ඔවුනට කහකිලිය කොළ

නො ලැබේයි තැනක් සිංහලයට සිහල රටින් එය යක ගන්න මිනිසුන් ආ යුතුය පිටින් ඉංග්‍රීසියට කොඩි ඉස්සයි හතර වටින් එංගලන්තයකි මේ රට එහෙම පිටින්

ස්වදීය හැඟීම යටපත් කරන්නට හේතු වී ඇත්තේ පරදීය බලපැමට වඩා විදේශීය ගැනී ස්වදීකියන්ගේ මැදිහත්වීම බව කවියාගේ අදහස වී ඇත.

'සිංහලය මෙහි රජයේ බස වියැ යුතුය'
යන ජන වුමනාවෙකි
කන් නො දේ තම රජය එහි -

එ රජය ඉල්ලන්නේ විනාසෙකි
යම් හඩක් නැගුනොතින් මහජනයගෙන්
එය රජයට හිනාවෙකි
ලන්දැලට එය බේරි අලියට කරන
විණා ගායනාවෙකි

මගේ හෙළ බස රජයේ බස විය යුතුය
මෙහා නැතිවම විවාදය
ඇගේ ඇට ඇට මිදුලු-ඡේවින පුදුමු
එ ගැන නොව පමාදය
ලැගේ තවමත් රජය ගණනාට නොගෙන
එය කුරෙගෙන විනෝදය
නැගේ වා පැන නැගේ වා මේ පිළිබඳ ව
මහජන විරෝධය⁸

මලල්ගොඩ කවියා මේ කව පළ කරමින්
රට උද්ධාතයක් පළ කර ඇත්තේ මෙසේ ය.
"පර බස කිරුල පලදුවමින්, සිය බස වළලන්නට
සැරසෙන, මහජන මතයට කන් නොදෙන,
ස්වාර්ථ පරවු, දුර්ඛන්ත, දඩඩිබර පාලක
පත්තියට එළියේම කුරෙන අහියෝගයකි."
මේ වනාහි මේ ගැටුලුව පිළිබඳ කවියාගේ
සමස්ත හැඟීමම ඉදිරිපත් කරන්නකි.

පියදුස මලල්ගොඩ කවියා මේ ස්වභාෂා ප්‍රයෝගයට දැඩිව සිය දායකත්වය ලබා දුන් කළියෙකි. ඔහු 1951 රවනා කරන ලද ‘පළිය’ නම් කවි ප්‍රතිය එකී ජනතා සටනට තව පණක් දීමේ වෙනත් රවනා වූවකි. එහිදී කවියාගේ අප්සාදයට සෘජුවම බලුන් වන්නේ එවක පාලක පන්තියයි.

න්වා තබා ඉංගිරිසිය
සිංහල බස සමග රට හෙල්
ලංකාවේ අපේ අගමැති
මින්මතු ජාතියේ උපදී

විජාතික
විනාසේක
උපාසක
අපායක

තරයේ බසට ඇත මහ ලැදී කම් පෙන්නා
පෙර එක් කළෙක සිංහල බස කර පින්නා
මොර හඩු දුන්නු මිනිහෙක් කැලණියේ උන්නා
තරමක් සෞයවු දුන් කො ඒ බම්මන්නා

සියයට පස් දෙනයි ඉංගිරිසිය
සියලුම අනෙක් අය සිංහල කියවන්නේ
සිය බස එහෙත් නැහැ රඟයෙන් පිළිගන්නේ
එය මොන නීතියද මට නො දැනෙයි මුන්නේ¹⁰

මලල්ගොඩ කවියා, පිය - පුතු දේශපාලන වාතාවරණයන්, සිංහල භාෂාව වාතාවරණයන්, සිංහල භාෂාව වෙනුවෙන් හඩු නැගු නමුදු ඉන්පසු ඒ සඳහා ස්ථේලී දායකත්වයක් ලබා නොදුන් කැලණියේ මත්ත්වරයාත් මෙහි දී සිහිපත් කරන්නේ අපුලෙනි. කෙසේ වූවද නිදහස් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ පවා සිංහල භාෂාවෙන් කතා කිරීම තහනම් වී තිබුණු යුගය නිමාවට පත් කරමින් පාර්ලිමේන්තුව තුළ සිංහලෙන් කතා කිරීමේ ගොරවය මුළින් ම හිමිකරගන්නේ එවක සෞඛ්‍ය භා පළාත් පාලන ඇමතිව සිටි එස්.ච්‍රි.ආර්.චී. බණ්ඩාරනායක මහතායි. ඒ 1948 ජූලි 08 වැනි දායි.

එකී ප්‍රවේශය ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ නොමැකෙන මතකයන් බවට පත් වන්නේ දේශපාලන පෙරලියක්ද සහිතවය. ඒ පෙරලියට මුල පුරන්නේ 1955 වර්ෂයේදී නැවතත් දැඩිව

ලද්ගත වූ භාෂා ප්‍රශ්නයයි. “සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතුයි” යන මතය ඒ සඳහා මෙරට ජන සමාජය මෙහෙයවූ ප්‍රධාන කරුණ විය. කොමිෂුනිස්ට් මතඩාරීන් අනුමත කළේ සිංහල භා දෙමළ බසට සමතැන් ලබාදීමේ පිළිවෙතයි. මේ වන විට එස්.ච්‍රි.ආර්.චී. බණ්ඩාරනායක මහතා සමග ඩී.ඒ. රාජපක්ෂ, ජයවිර කුරුපේපු සමගින් තවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් පස් දෙනෙක් ඉල්ලා ඇස් වූයේ. ඉන් පසුව එස්.ච්‍රි.ආර්.චී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1951දී ආරම්භ කළ තව පක්ෂය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එම පක්ෂයන් පිළිප් ගුණවර්ධන මහතාගේ විෂ්ලවකාරී සමසමාජ පක්ෂයන්, සෝමලීර වන්දිසිර මහතාගේ භාෂා පෙරමුණන් යන පක්ෂ ත්‍රිත්වය එක්වීමෙන් සඳහුණු අහිනව පක්ෂය වූයේ මහජන එක්සත් පෙරමුණයි. එම පෙරමුණ ‘සිංහල පමණක් රඟයේ බස විය යුතුය’ යන ප්‍රතිපත්තියට එකගිව කටයුතු කළේය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට 1955දී සංවිධානු රක් අනුරාධපුරයේ දුටුගැමුණු ප්‍රතිමාව අඩ්‍යස්දී දැඩිවැමි දුන්නේය. ඒ, සමස්ත ලංකා ආයුර්වේද වෙද්‍ය සංගමය, සමස්ත ලංකා සික්ෂු සම්ති සම්මේලනය, ශ්‍රී ලංකා මහා සංස සභාව, සමස්ත ලංකා සාහිත්‍ය සංගමය සහ හෙළ හවුල යන සංවිධාන පහ සි.¹¹

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රශ්නය, මෙරට ජාතික, ආගමික, සංස්කෘතික, සාමාජික ආදි සියලුම අංශවලින් උද්ගත වූ ගැටලු රාජියකින් කරුණියට පැමිණු එක් ගැටලුවක් පමණකි. මේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට මහානායක හිමිවරු එවක අගමැති ජේත් කොත්‍යාවල හමු වූවද ඒ ගැන ඔහුගේ අවධානය යොමු වූයේ නැත. ගිහි-පැවිදී බොද්ධ එකමුතුවෙන් ඇරුණුණු සමස්ත ලංකා බොද්ධ සම්මේලනය මේ ගැටලුවට

මැදිහත් වන්නේ රට වඩා වෙනස් ආකාරයෙනි. ඔවුන් ගමක් ගමක් පාසා ගමන් කරමින් උත්සවයින් පුතුව මහා සහා රස්කරමින් සිංහල, බොද්ධ ජනතාව පිළිබඳ තොරතුරු වූ සිංහල ජනතාව මුහුණ පාන ගැටපු පිළිබඳ තොම්පත් වාර්තාවක් සකස් කිරීමට ඔවුන්ට තොම්පත් වාර්තාවක් පැසුව ප්‍රධාන ජන්ද පත්‍රිකාවක් හැකි ව්‍යෝගය.¹² පසුව ප්‍රධාන ජන්ද පත්‍රිකාවක් බවට පත්වන්නේ මෙති තොම්පත් සහා වාර්තාවයි.¹³ මෙබදු පුබල මහජන හඩක් බවට පත්වූ සිංහල භාෂා ප්‍රශ්නය පිළිබඳව අගමැති රෝන් තොතලාවල අනුගමනය කළේ උදාසින පිළිවෙතකි. ඔහු යාපනයේ පැවති රස්වීමකට සහභාගි වෙමින් පැවසුවේ එ.ජ.ප.ය ජයග්‍රහණය කළහාන් සිංහල-දෙමළ එ.ජ.ප.ය ජයග්‍රහණය කළහාන් සිංහල භාෂා දෙකටම සමතැන් දෙන බවයි. සිංහල සහ දෙමළ භාෂා ප්‍රශ්නය මතු තොට ජනතාව පිළිබඳව අගමැතිගේ ස්ථාවරයට අප්‍රසාදය පළ කරමින් ‘දේශීන්ත’ කළ සගරාවේ ‘කස පහර’ රවනා කර තිබුණේ මෙලෙසිනි.

මගේ කට මගේ සතුරා යයි පෙර දිනෙක - කි
 අගමැතිදු, උඩුවිල් කෙල්ලන් මැද්දේ
 පැතුවේ දෙමළ කෙල්ලක් වී උපදින්න -
 එතුමාගේ පැතුම එලෙසම ඉටු වේවා

අගමැති දෙමළ කෙල්ලක් වී උපන්වීට
ඒ කෙල්ලව හොරේන් අරගෙන කොළඹ ඇලින්
මටුව කරන්නට ඇගේ වාචාල කට
සිංහල කොළේලක් ව මම් මතු ඉපදේශවා¹⁴

මෙබදු වාතාවරණයක් යටතේ එළඹින
1956 මහ මැතිවරණයේ ප්‍රධාන මාත්‍රකාව
වන්නේද හාමා ප්‍රශ්නයයි. එස්.චිං.ආර.චී.
බණ්ඩාරනායක මහතා ප්‍රතිඵූ දෙන්නේ තමා
බලයට පත්වුවහොත් පැය 24න් සිංහල හාමාව
රාජ්‍ය හාමාව බවට පත් කරන බවයි. ඒ අනුව
මිහු වටා එක් රෝක්වු අසීමිත පොදු ජන
බලවේගය දකින එක්සත් රාජික පක්ෂයටද
අවසන් මොහොතේ සිදුවන්නේ සිය සම
හාමා සිංකල්පය ඉවත හෙළිමටය. එහෙත්

ମହାରନ୍ଧାବ ଚିତ୍ରନ୍ତରେ ମେ କୁଣ୍ଡଳିକ ଲେନାଙ୍ଗୀର ପ୍ରତିଶ୍ରୁତିରେ ପାଇଲା.

බස් අරගලය ගැන බිජිසුණු කිවී මාතා
 කැලවුරු බදියි අද සිංහල කිවී සේනා
 සමතැන් කතාවෙන් පිරිපූණු හඩ ගාතා
 උදවිය ලබන මැතිවරණෙට එනු වාතා
 මීමන උෂ්මතිලක

පළුපල නංවන්ට හෙළ බස රත් පැලය
 පුතු බව දැනී මුළු දිවයින පත්සලය
 සිදුවුවහොත් දේමල සිංහල මංගලය
 එක මලගෙයක් වනු ඇතේ තුන් සිංහලය
 - උදුගාධ තවරත්තා!¹⁵

මිමන ප්‍රේමතිලක මෙන්ම උදුගොඩ නවරත්නත් සිය කවියෙන් මේ විරෝධය දක්වන්නේ සිංහල - දේමල භාෂා සඳහා සමතැන් ලබා දීමට ගෙන යන ක්‍රියා පිළිවෙතටයි. මිමන නම් පැහැදිලිවම පවසා ඇත්තේ මේ යෝජනාව සාර්ථක කර ගන්න උත්සාහ කරන අයට මීළග මැතිවරණයෙන් අයහපත් ප්‍රතිඵල ඉදුරාම ලැබෙන බවයි.

1950දී ඉන්දියාවේ ජනගහනයෙන් 40% ක් පමණ භාවිත කරන ‘හින්දී’ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස එරට පාලක පත්‍රිය පිළිගත්තේය. මේ සිදුවීම හේතුවෙන් තව තවත් භාෂා අරගලයේ මූහුණුවර තීරණාත්මක සටනක් කර යොමු වූයේය. මෙරට බහු ජනතාවගේ ගැටුව වූයේ ඉන්දියාවේ 40%ක් කාඩ් කරන භාෂාව රාජ්‍ය භාෂාව වූවා නම් 70%ක් පමණ භාවිත කරන සිංහල රාජ්‍ය භාෂාව තොකරන්නේ මන්ද යන්නයි. 1956 මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය චෙනුවෙන් තරග වැදුණු සර ජෝන් කොතලාවල පරාජය කර දමා එට සූජු පිළිතුරක් ලබා දුන් විපක්ෂ නායක එස්.ච්‍රි.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජයග්‍රහණය කළේ එබැවිනි. ඒ වනාහි මෙරට මැතිවරණ ඉතිහාසයේ එතිහාසික ජයග්‍රහණයක් විය. 1956 අප්‍රේල් මාසයේ පැවති නිදහස් ලංකාවේ තුන්වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ

ආසන 51ක විසින්ම ජයක් අත්පත් කරගත්තේය. එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකි වූයේ ආසන 8ක් පමණි. එකී ජයග්‍රහණයට සුබ පත්‍රින් 'ම් වදය' කවී සගරාව පවසන්නේ ඇවුරුදු 2500 කින් පසු මෙරට පහළ වනවා යැයි සමන් දෙවියන් ප්‍රකාශ කළ දියසේනා කුමරුන්ගේ ආගමනය පිළිබඳව සඳහන් කරමිනි.

උතුරන පිණිස කිරී පැණියෙන් සිහළ රට ඉටු දේවයකු මෙන් නො පැකිලව පෙරට බට ක්‍රව්‍යන් වැඩි කරන එඩිතර ගතිය පිට දියසේනා කුමරු ඔබ බව කිව හැකිය මට¹⁶

බණ්ඩාරනායක මහතා ආගමැති වීමෙන් අනතුරුව පැවසු ලෙසම සිංහල හාජාව රාජ්‍ය හාජාව කළද මේ වෙනසින් එතුමාගේ න් අපේක්ෂිත සැබැඳී වෙනස සිදු තොටි බවට චෝදනා තැගෙන්නට විය. ඒ ගැනද හඩ නගන්නට කොළඹ කිවින් අමතක කළේ තැක.

නසන්නට යු.අත්. පියේ
පාලනය හැම අනුබල ම දුන්නේ
එයින් පස්සේ වැඩික් වේදැයි
පුරා දේවසරක් පමණ දුන්නේ
අහංකාරන් එපා එන්නට
කාගේ කාගෙන් විදිය දන්නේ
බලන් ඉන්නට බැරිය එහෙයින්
පැන මගේ පුරු අතට ගත්තේ

සිංහලේ රජ බස පණත සහ
වෙනත් නොයෙකුත් කරුණු ඔස්සේ
වම්මු සමින් එකතු වී සිටී නිසයි
මධ මය තැනට බැස්සේ
දැන් මෙහේ ආගමැතිව වැජෙන නමුත්
ජයසිරි කුසුම් වැස්සේ
බංඩ කුවදැයි කියා මුළු රට දනි
දිගු කාලයක් තිස්සේ
සිංහලේ රජ බසයි, නොද පාලනෙයි
යනුවෙන් මුළ දී කිවේ
දැන් මෙහේ සිදුවෙලා ඇති දෙය

සිතන විට උණු කදුල තැවේ
ලන්න පාලක පිරිස එලවනු
පිණිස පිහිටා සමහියාවේ
බණ්ඩිකුට රජකමක් දෙන්නට තොවයි
රට ඉදිරියට ආවේ

වෙන්න තිබු හැටියෙන්ම පදි
ආපි ඔහුටම පරණ ඉල්ලම
දැන් තදින් අමතකව ගොස් ඇත
දුන්න ඒ ගිවිසුම් සියල්ලම
ඉන්න 'වග් ගොලයන් සමින්' බලන
වැඩිකල් නොගොස් පල්ලම
අන්තරාඛ්‍යකයි දැනගත යුතුය
කඩු මූණතේ සෙල්ලම!¹⁷

කවී සගරාවල බොහෝ විට දකිය
හැක්කේ සමකාලීන සමාජ ගැටුපු විෂය කර
ගත් කවිය. ජාතික කොඩිය සම්බන්ධයෙන්
එවක පැන තැගී ආ ගැටුපුව ද මෙසේ
රාජ්‍ය හාජාව අරඛයා පැවති සටන සමින්
දේශගත වුවති. අල්විස් පෙරේරාගේ දේශන්න
දේශගත වුවති. අල්විස් පෙරේරාගේ වැඩින්න
සගරාවේ ඒ ගැන සටන වන්නේ මෙසේය.
කවී පංතියෙහි කතුවරයා අල්විස් පෙරේරාය.

දහස් වසරක් සුදුව පැවතුණු
මගේ සිංහල කොඩිය කිඳව ව
පත් කිරීමෙන් සමහරුන්හට
ඉඩක් ලැබුණත් අනුත් දිනුම ව
දැයේ අන්තිම ඉහළ පණ තාල
වෙනස් කෙරුවාන් එකී වරද ව
වරදකරුවන් උරුමකම් කිය යුතුද
ඉපදුණු සිහළ පොලාව ව

උවමනා නම් අලුත් කොඩියක්
තනා ගත යුතු කැමති තාල ව
මෝල් ගහකට පැදුරු කබලක්
එතුවත් තැත වරද ඒක ව
කිසිම වෙනසක් කළාත්
සිංහලයාගේ කොඩියට - සිංහ රුපේ ව
අලුත් කැබිනේවුවක් පිළිගනු පිණිස
සුදුනමිය මේ ර ව!¹⁸

ජාතික කොඩිය වෙනස් කිරීමට විරෝධය දක්වමින් ‘සිංහල කොඩිය’ රචනා වී ඇත. මෙහිදී ජාතික කොඩිය සිංහල කොඩිය ලෙස අර්ථ දක්වන්නට තරම් කවියා එට ජාතිකත්වයක් ආරුඩි කර ඇත. කවියාට අනුව ශ්‍රී ලංකේය ජාතික කොඩිය වනාහි සිංහලයාගේ කොඩියය. එහි ඇත්තේද සිංහ රුපයකි. මෙම ලක්ෂණ වෙනස් කිරීමට පාලකයින් තැන් කළහොත් එහි ප්‍රතිච්චිපාක බරපතල බව ඔහුගේ අදහස විය. ඒ තරමටම පොදු ජන හඩ ප්‍රබල බව ඔහු මෙයින් සන්නිවේදනය කර ඇත.

ලොව වසන්නා වූ සැම මිනිසේකුටම ඔහු ජීවත් වන යුගයෙහි දේශපාලනයේ බලපෑමෙන් තොරව ජීවත්වය නොහැකිය. එනිසා කළාවට දේශපාලනය අවශ්‍ය නොවන්නේ යැයි කිව නොහැකිය. මේ අයුරින් ශ්‍රී ලංකේය දේශපාලන ඉතිහාසයෙහි මතු නොව මෙරට ජාතික, ආගමික, සංස්කෘතික මෙන්ම සාමාජිය වශයෙන් තීරණාත්මක තීන්දු ගැනීම සම්බන්ධයෙන් සිංහල කවිතු සිය උපරිම දායකත්වය ලබා දුන්හ. ඔවුන්ගේ කවිය කළාත්මක බවින් කවිත්වයෙන් හින ප්‍රභාරාත්මක, ආවේගිලි අනුවිත වදන්වැල්වලින් සමන්විත වූ හෙයින් සිංහල කවිය පිරිහිමට ලක් වූ බව පසුකාලීන විවාරකයන්ගේ අදහස විය. එහෙත් ඔවුන් කවි රචනා කළේ පොදුගලික ලාභ අපේක්ෂාවෙන් නොවේ. ඔවුහු පවතින රාජ්‍ය තත්ත්වය කරක්ෂ විවේචනයට ලක් කළ අතර ඉන් නො තැවති පාලක පන්තියේ මතවාද හා අදහස්වලට සාපුළු අහියෝග කළේය. සාම්ප්‍රදායික කාචා ආකෘති මත පිහිටා සිරිමින් මුල, අග එළිසමය රකිමින් මේ සියලු සමාජ ගැටලු කවියෙන් ප්‍රශ්න කිරීමට අවකාශ සලසා ගත්හ. වර්තමාන සිංහල කවිය සමාජබද්ධ සාහිත්‍යාංශයක් දක්වා වර්ධනය කිරීමේ මුළුක අධිකාරීම සකසනු ලබන්නේ ඔවුන් විසිනි. ත්‍යාග, තාන්ත්‍ර

මාන්ත්‍ර, තනතුරු, තිල-තල, වෙනුවෙන් තොව සැබෑ හැඟීමෙන් යුතුව ඔවුන් කළ අරගලය මෙරට සමාජ දේශපාලන අරගලයක් දක්වාම වර්ධනය වූයේ එබැවිනි.

- Waranpala, Wishwa. (2014, p.119). Sri Lanka freedom party. Colombo: S. Godage and Brothers.
- Weerawardena, I.D.S. (1956, p.110). Ceylon General Election 1956. Colombo: M.D. Gunasena saha Samagama.
- ආරියරත්න, සුනිල. (2009, ප. 38). ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාව්ත්තය. කොළඹ: එස්. ගොඩගේ සහ සහෞදරයේ.
- කොතලාවල, ඒ. බ. (2000, ප. 12). ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අරගලයේ ජ්ව විද්‍යාත්මක පසුවීම. කර්තා ප්‍රකාශනයකි.
- ධර්මදාස, කේ. එන්. ඩී. (2007, ප. 36-37). ජාත්‍යනුරාගය. බොරලැස්ගමුව: විභිදුනු ප්‍රකාශන.
- පරණවිතාන, කරු. (2008, ප. 67). සිවවෙනි ආණ්ඩුවේ දේශපාලනය. ප්‍රං්ඩ බොරල්ල: විදේශීරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
- පෙරේරා, පී. ඩී. අල්විස්. (1948, ප. 81). දේශීන්න, 'කස පහර'. කොළඹ.
- පෙරේරා, පී. ඩී. අල්විස්. (1950, ප. 01). දේශීන්න, 'මගේ සිංහල කොඩිය'. කොළඹ.
- මලේගොඩ, පියදාස. (1960, ප. 29,30,39,40). ලේ සලකුණ. මරදාන: ශ්‍රී රෝහණ මුදණාලය.
- මලේගොඩ, පියදාස. (1957, ප. 1011). දේශපාලන කරුණය. කොළඹ: රත්න පොත් ප්‍රකාශකයේ.
- රාජදාස, ජේන්. (1951, ප. 3). මී වදය, 6 කාණ්ඩය, 2 කළාපය, සම්. මරදාන.
- රාජදාස, ජේන්. (1952, ප. 45). මී වදය, 7 කාණ්ඩය, 5 කළාපය, සම්. මරදාන.
- විදේශීරිය, සරත්. (1993, ප. 27). ජාතික අන්තර්ජාව හා සංස්කෘතිය. පන්තිපිටිය: තිලක පින්ටරස් ලිමිටඩ්.
- වෙනත්මුණි, විජයසිරි. (1991, ප. 30,33,32,91). දේශයට ජීවය දුන් පනස්වෙනි දෙකයේ කවි සරා. කැලණීය: ශිලා පින්ටින් වර්තස්.



හංසමාලා රිටිගහනොල
ජේජ්‍යේ කැරිකාවාර්ය
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය